



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර III විභාගය - 2022 ජූලි

යෝජිත උත්තර

**(304) සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණය (CPT)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
නො. 540 , පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,  
නාරාහේන්පිට, කොළඹ 05.  
දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

**ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය**  
**අදියර III විභාගය - 2022 ජූලි**  
**(304) සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණය**  
**යෝජිත පිළිතුරු**

(මුළු ලකුණු 20)

**A කොටස**

**පළමුවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**පරිච්ඡේදය 01 - ශ්‍රී ලංකාවේ බදුකරණය හැඳින්වීම**

a) 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 69 (4) වගන්තියට අනුව සමාගම ශ්‍රී ලංකාවේ වාසික සමාගමක් වීමට නම්

- එය ශ්‍රී ලංකාවේ නීති යටතේ පිහිටුවා හෝ සංස්ථාගත කර තිබීම.
- ලියාපදිංචි කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබීම හෝ
- තක්සේරු වර්ෂය තුළ ඕනෑම අවස්ථාවක සමාගමේ කටයුතු කළමනාකරණය සහ පාලනය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම

සිද්ධියේ දක්වා ඇති තොරතුරු මත පදනම්ව මිලර් ඉන්ටර්නැෂනල් සමාගම ශ්‍රී ලංකාවේ නීති යටතේ සංස්ථාගත කර ඇත. ඒ අනුව MIL බදු අරමුණු සඳහා වාසික සමාගමක් ලෙස සැලකේ.

(ලකුණු 03)

b) ශ්‍රී ලංකාවේ අදාළ වන සෘජු බදු ;

- ආදායම් බදු
- මුද්දර බදු
- සුදු බද්ද
- ලොතරැයි බද්ද
- රේගු බදු

(ලකුණු 02)  
 (මුද්‍රා ලකුණු 05)

**දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**පරිච්ඡේදය 02 - ආදායම් මූලාශ්‍ර**

**(a)**

සීමාසහිත රමීස් පුද්ගලික සමාගම

2021/2022 තක්සේරු වර්ෂය සඳහා

ප්‍රාග්ධන ලාභ බද්ද ගණනය

	<u>ඉඩම (රු.)</u>	<u>ලැයිස්තුගත කොටස්</u>
විකුණුම් ප්‍රතිෂ්ඨාව	5,500,000	650,000
අඩු කළා: වත්කමේ පිරිවැය		
2017.09. 30 දිනට ගැණුම් පිරිවැය*	<u>4,000,000</u>	<u>540,000</u>
ප්‍රාග්ධන ලාභය (රු.)	<u>1,500,000</u>	<u>110,000</u>

\* ඉඩම 2017.09. 30 දිනට පෙර අත්පත් කර ගත් බැවින් එම වත්කමේ පිරිවැය 2017 සැප්තැම්බර් 30 වන දිනට වත්කම්වල වෙළෙඳපොල වටිනාකමට සමාන කළ යුතුය.

(ලකුණු 03)

**(b)**

	<u>ඉඩම (රු.)</u>	<u>ලැයිස්තුගත කොටස්</u>
ප්‍රාග්ධන ලාභ බද්ද 10%	150,000	නිදහස්

(ලකුණු 02)

(මුළු ලකුණු 05)

**තෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**පරිච්ඡේදය 06 - රඳවා ගැනීමේ බදු සහ ප්‍රාග්ධන ලාභ බද්ද හා බඳුකරණයට අදාළ නඩු තීන්දු**

Hayley & Co. Ltd Vs. CIR (3 CTC 113) නඩුවේ දී, භාණ්ඩ (විශේෂයෙන් රබර්) මිලදී ගැනීම සහ අපනයනයේ යෙදී සිටින සමාගමක සොරකම් කිරීම නිසා සේප්පුවේ තිබූ මුදල් අලාභයක් දැරීමට සිදු වූ අතර රක්ෂණ හිමිකම් පෑමෙන් පසු ශුද්ධ අලාභය පිටතට යෑමක් ලෙස ඉල්ලා ඇත.

එහිදී තීරණය වූයේ:

පිටතට යෑම යන වචනය ස්වේච්ඡාවෙන් පිටතට යන පාඩු ආවරණය කිරීමට තරම් පුළුල් බව. පිටතට යන මුදල් ලාභ ඉපයීමේ දී දරා තිබිය යුතුය. තක්සේරුකරුගේ පාඩුව ව්‍යාපාරයට ආනුෂංගික වන බැවින් අඩු කළ හැකිය.

තීන්දුවට අනුව මෙම නඩුවේ අලාභය පහත සඳහන් කරුණු මත ඉල්ලා සිටීමට අවසර දෙන ලදී;

- (1) වියදම් මෙන්ම පිටතට ගලා යාමද අඩු කළ හැකිය. එයට කැමැත්තකින් තොරව ඉවතට ගලා යාමද අඩු කළ හැකිය. මෙම සිද්ධියේ පිටතට ගලා යන ඒවාට ගවතුර ගින්න සොරකම් ආදියෙන් අහිමි වන තොග හා මුදල් ආදිය ඇතුළත් වේ.
- (2) ඉවතට ගලා යාම් ආදායම් ජනනය කිරීම සඳහා දැරිය යුතු අතර මෙම සිද්ධියේ දී පිටතට ගලා යාම් සඳහා ඉඩ දෙනු ලැබූයේ එය ව්‍යාපාරයට ආනුෂංගික වන බැවිනි .
- (3) පාඩුව නියෝජනය කරන්නේ කාරක ප්‍රාග්ධනය මිස ස්ථාවර ප්‍රාග්ධනය නොවන අතර එබැවින් ප්‍රාග්ධන වියදමක් නොවේ.

දී ඇති සිද්ධියේ කරුණු Hayley & Company නඩු තීන්දුවට සමාන වේ. එබැවින් ව්‍යාපාර ආදායම ගණනයේදී ශුද්ධ අලාභය අඩු කිරීමට ඉඩ දේ.

(ලකුණු 05)

**හතරවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

පරිච්ඡේදය 07 - මුද්දර බදු

a) කසුන්

(ලකුණු 02)

b)

ඉඩම විකිණීමෙන්

පළමු	රු. 100,000 x 3%	-	3,000
ඉතිරිය	රු. 7,400,000 x 4%	-	<u>296,000</u>
			<u>299,000</u>

(ලකුණු 03)

(මුළු ලකුණු 05)



**A කොටසෙහි අවසානය**

**පස්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**පරිච්ඡේදය 07 - අනෙකුත් ව්‍යාපාර බදු**

**(a)**

**කේසුකේ බේකර්ස්**

**2022 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා ගෙවිය යුතු එකතු කළ අගය මත බද්ද ගණනය**

(රු. '000)

<u>නිමවුම් බද්ද</u>	<u>සැපයුම් වටිනාකම</u>	<u>අනුපාතය</u>	<u>බද්ද</u>
බද්දට යටත් සැපයුම (44,340,000+650,000)	44,990,000	8%	3,599,200
නිදහස් සැපයුම (පාන් විකිණීම)	<u>37,037,000</u>	-	-
<b>මුළු නිමවුම් බද්ද</b>	<b><u>82,027,000</u></b>		<b>3,599,200</b>
<b>යෙදවුම් බද්ද</b>			
පාන්වලට සම්බන්ධ වියදම් අදාළ නොවේ. නිදහස් සැපයුමට අදාළ වේ			
රස කැවිලි වලට සම්බන්ධ මිලට ගැනුම්		1,653,000	
පොදු වියදම්	234,000		
<b>අඩුකළා:</b> නිදහස් සැපයුමට අදාළ යෙදවුම් බද්ද /			
නිදහස් සැපයුමට අදාළ ඉඩ නොදෙන යෙදවුම්			
<u>37,037,000 x 234,000</u>	<u>(105,656)</u>	128,344	
82,027,000			
අධ්‍යක්ෂකගේ මෝටර් රථය අලුත් වැඩියාව - ඉඩ නොදේ		64,000	
ඉදිරියට ගෙනා යෙදවුම් බද්ද		<u>1,845,344</u>	
ශුන්‍ය සැපයුම් වලට අදාළ යෙදවුම් බද්ද		-	
<b>100% නිමවුම් බද්දට යටත් යෙදවුම් බද්ද</b>		<b><u>1,845,344</u></b>	<b>(1,845,344)</b>
<b>ගෙවිය යුතු VAT බද්ද</b>			<b>1,753,856</b>
අඩුකළා: වාරික ගෙවීම			<u>1,000,000</u>
<b>ගෙවිය යුතු ඉතිරි බදු මුදල</b>			<b><u>753,856</u></b>

(ලකුණු 10)

**හයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**පරිච්ඡේදය 05 - බැඳීම් හා ක්‍රියාපටිපාටි**

**(a)** පහත අයිතමයන් පැහැර හරින ලද තක්සේරුවක ඇතුළත් කරයි.

- තක්සේරු කරන ලද බදු ප්‍රමාණය
- තක්සේරු කරන ලද බද්දට අදාළව තක්සේරු කරන ලද දඩ මුදල් ප්‍රමාණය
- තක්සේරු කරන ලද බද්දට අදාළව තක්සේරු කරන ලද ප්‍රමාද පොලී ප්‍රමාණය
- තක්සේරුව සම්බන්ධ වන බදු කාල සීමාව
- බදු දඩ මුදල් හා පොලී ප්‍රමාණය සඳහා නියමිත දිනය දැනුම් දීමේ සේවා දිනයේ සිට දින තිහකට නොඅඩු දිනයකි
- තක්සේරුවට විරුද්ධ වන ආකාරය

(ලකුණු 03)

**(b)**

195 (1) වගන්තිය අනුව පහත සඳහන් පුද්ගලයින් බලයලත් නියෝජිතයන් ලෙස පත්කළ; ඕනෑම අවස්ථාවක් තුළ -

- වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු
- නීතිඥවරයෙකු
- බදු ගෙවන්නා විසින් නිතිපතා සේවයේ යොදවන සේවකයෙක්
- ශ්‍රී ලංකා බදුකරණ ආයතනයේ සාමාජිකයෙකු
- ආදායම් බදු කොමසාරිස් විසින් අනුමත කරන ලද ලියාපදිංචි විගනකවරයෙක්
- ආදායම් බදු කොමසාරිස් විසින් නිශ්චිතව දක්වා ඇති තැනැත්තෙක්
- පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඥාතියෙකු
- සමාගමක් සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයෙකු හෝ ලේකම්වරයෙකු
- හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් හවුල්කරුවෙකු
- ආයතනයක් සම්බන්ධයෙන් එහි සාමාජිකයෙකු

(ලකුණු 04)

**(c) JJ Stores** පොදු සමාගම පරිපාලන සමාලෝචනයක් සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන විට පහත සඳහන් කොන්දේසි වලට අනුකූල විය යුතුය.

- සමාලෝචනයක් සඳහා ඉල්ලීමක් දේශීය ආදායම් කොමසාරිස් වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.
- තීරණය ලැබීමෙන් දින 30 කට නොඅඩු කාලයකට පෙර ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.
- සමාලෝචනය සඳහා පදනම විස්තරාත්මකව සඳහන් කළ යුතුය.  
වාර්තාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් අභියාචනයක් කිරීමේදී එම අභියාචනය සමග සම්පූර්ණ කරන ලද වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

(ලකුණු 03)  
(මුළු ලකුණු 10)

**හත්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**පරිච්ඡේදය 04 - විවිධ ව්‍යවසායන් මත බදුකරණය**

**සිලෝන්ස්ටාර්**

**2021/22 තක්සේරු වර්ෂය සඳහා**

**හවුල් ව්‍යාපාර ආදායම් බද්ද ගණනය**

විස්තරය	සටහන	+	-
ශුද්ධ ලාභය		4,791,600	
හවුල්කරුවන්ට ගෙවූ වැටුප්	1	2,160,000	
අපිත්ට ගෙවූ සේවා ගාස්තු	2	2,275,000	
ක්ෂය	3	1,765,000	
ප්‍රාග්ධන දීමනාව	3		2,612,000
පොලී ආදායම	3		452,000
කුලිය - ඉඩ දේ			-
බෙදා හැරීමේ වියදම් - ඉඩ දේ			-
පරිපාලන වියදම් - ඉඩ දේ			-
<b>එකතුව</b>		<b>10,991,600</b>	<b>3,064,000</b>
හවුල් ව්‍යාපාරයේ බදු අයවන ආදායම		7,927,600	
එකතු කළා: පොලී ආදායම		452,000	
<b>දළ ගෙවිය යුතු බද්ද</b>		<b>8,379,600</b>	
අඩු කළා: හවුල් ව්‍යාපාර සහන (පළමු මිලියන 1)		1,000,000	
ඉතිරිය		7,379,600	
<b>හවුල් ව්‍යාපාරය ගෙවිය යුතු බද්ද @6%</b>		<b>442,776</b>	

**සටහන් 1**

හවුල්කරුවන්ට ගෙවූ වැටුප් - ඉඩ නොදේ

ඉරේෂ් (රු.180,000 x 12) රු. 2,160,000

**සටහන් 2**

පාරිභෝගික පදනම පවත්වාගෙන යාම වෙනුවෙන් කළ විශේෂ ගෙවීම් ඉඩ නොදේ.

අපිත් (රු. 22,750,000 x 10%) රු. 2,275,000

**සටහන් 3**

රට වාහන	පිරිවැය (රු.)	අත්පත් කර ගත් දිනය	අනුපාතය	ප්‍රාග්ධන දීමනාව
මෝටර් රථ	12,000,000	01.04.2018	5 වර්ෂ	2,400,000
මෝටර් බයිසිකලය	480,000	01.04.2018	5 වර්ෂ	96,000
ත්‍රීරෝද රථය	580,000	01.04.2019	5 වර්ෂ	116,000
			<b>එකතුව</b>	<b>2,612,000</b>

(ලකුණු 10)


**B කොටසෙහි අවසානය**

**අවචන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**පරිච්ඡේදය 03 - වාසික පුද්ගලයන් සහ සමාගම් සඳහා බදුකරණය**

**කිඩ්ස් ටෝයිස් පුද්ගලික සමාගම**  
**2021/22 තක්සේරු වර්ෂය සඳහා**  
**ආදායම් බද්ද ගණනය**

	<u>සටහන</u>	<u>රු.</u>
ව්‍යාපාර ආදායම	1	16,288,500
ආයෝජන ආදායම	2	<u>3,130,000</u>
<b>තක්සේරු කළ හැකි ආදායම</b>		<b>19,418,500</b>
<b>අඩුකළා: සුදුසුකම් ලබන ගෙවීම්</b>	W-3	<b>(1,000,000)</b>
<b>බදු අය කළ හැකි ආදායම</b>		<b><u>18,418,500</u></b>
ගෙවිය යුතු දළ ආදායම් බද්ද		
විශේෂ බදු අනුපාත (ලාභාංශ) (840,000x14%)	117,600	
සාමාන්‍ය බදු අනුපාත (17,578,500x24%)	<u>4,218,840</u>	<b>4,336,440</b>
<b>අඩුකළා : බදු බැර</b>		
වාරික ගෙවීම		(4,200,000)
<b>ගෙවිය යුතු ඉතිරි බද්ද</b>		<b><u>136,440</u></b>



**සටහන 1 - ව්‍යාපාර ආදායම**

**කිඩ්ස් ටෝයිස් පුද්ගලික සමාගම**  
**2021/22 තක්සේරු වර්ෂය සඳහා**  
**ව්‍යාපාර ආදායම ගණනය**

විස්තරය	පෙර වැඩ	(රු.)	
		+	-
බදු පෙර ලාභය		13,150,000	
ලාභාංශ - ආයෝජන ආදායම			840,000
පොලී ආදායම - ආයෝජන ආදායම			1,930,000
කුලී ආදායම - ආයෝජන ආදායම			360,000
ඉවත් කිරීමෙන් ලද ගිණුම්කරණ ලාභය			470,000
තක්සේරු අගය	1	1,600,000	
ගිණුම්කරණ ක්ෂය - ඉඩ නොදේ		3,536,000	
ප්‍රාග්ධන දීමනාව	2		817,500
පරිත්‍යාග	3	1,000,000	
පාරිතෝෂික වෙන් කිරීම	4	1,910,000	
ගමන් ගාස්තු - ඉඩ දේ		-	-
විනෝදාංශ වියදම - ඉඩ නොදේ		135,000	-
ප්‍රචාරණය - ඉඩ දේ		-	-
පාරිතෝෂික ගෙවීම	4		625,000
<b>එකතුව</b>		<b>21,331,000</b>	<b>5,042,500</b>
<b>තක්සේරු කළ හැකි ආදායම</b>		<b>16,288,500</b>	



**පෙර වැඩ 1: ඉවත් කිරීමෙන් ලද ලාභය**

මෝටර් රථය ඉවත් කිරීමෙන් ලද ලාභය බදු අයකළ හැකි ලාභයක් ලෙස සලකන නොලදී. ආදායම් බදු පනතට අනුව ක්ෂය කළ හැකි වත්කම් ඉවත් කරන ලද අවස්ථාවන්හිදී තුළනය කිරීමේ දීමනාව ගණනය කළ යුතුය.

<b>ප්‍රතිස්ථාව</b>			<b>1,600,000</b>
<b>අඩුකළා: ලියා හළ බදු අගය</b>			
යන්ත්‍රයේ පිරිවැය		1,100,000	
<b>(-) ප්‍රාග්ධන දීමනා</b>			
Y/A 2016/17 - 1,100,000x20%*	220,000		
Y/A 2017/18 - 1,100,000x20%*	220,000		
Y/A 2018/19 - 1,100,000x20%*	220,000		
Y/A 2019/20 - 1,100,000x20%*	220,000		
Y/A 2020/21 - 1,100,000x20%*	<u>220,000</u>		
	<u>1,100,000</u>	<u>1,100,000</u>	<u>-----</u>
<b>තක්සේරු අගය</b>			<b><u>1,600,000</u></b>

\* 2018.04.01 දිනට පෙර මිලදී ගත් වත්කම් සහ 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ ප්‍රාග්ධන දීමනා අනුපාතය බැහැර කරන ලද ලොරි රථයේ ප්‍රාග්ධන දීමනාව ගණනය කිරීම සඳහා යොදා ගනු ලැබේ.

**පෙර වැඩ 2: ප්‍රාග්ධන දීමනාව**

වර්ෂය තුළ ආදායම් ජනනය කිරීම සඳහා යොදා ගන්නා වත්කම් සඳහා ගිණුම්කරණ ක්ෂය සඳහා ඉඩ නොදෙන අතර ප්‍රාග්ධන දීමනා සඳහා ඉල්ලුම් කළ හැක.

විස්තරය	අත්පත් කර ගත් වර්ෂය	වත්කමේ පිරිවැය	ප්‍රාග්ධන දීමනා අනුපාතය (වසර)	ප්‍රාග්ධන දීමනාව
ඉඩම	2018/19	1,970,000	හිමිකම් නොලබයි	-
ඉඩම	2021/22	600,000	හිමිකම් නොලබයි	-
ගොඩනැගිලි	2018/19	3,230,000	අවුරුදු 20	161,500
මෝටර් වාහන	2018/19	2,100,000	අවුරුදු 5	420,000
ගෘහ භාණ්ඩ සහ සවිකිරීම්	2018/19	1,100,000	අවුරුදු 5	220,000
ගෘහ භාණ්ඩ සහ සවිකිරීම්	2021/22	80,000	අවුරුදු 5	16,000
				<b>817,500</b>

**පෙර වැඩ 3: පරිත්‍යාග**

රජයට කළ පරිත්‍යාග ආදායම් ඉපදවීම සඳහා දරා නොමැති බැවින් අඩු කිරීමට ඉඩ නොදෙන අතර එහි ගුණාත්මක භාවය සලකා බලා පහත පරිදි ආදායම් බද්ද ගණනය සඳහා සුදුසුකම් ලබයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ පරිත්‍යාග (රජයට කළ පරිත්‍යාග සඳහා ඉඩ දේ 100%) - 1,000,000

**පෙර වැඩ 4 : පාරිතෝෂික**

වගන්ති 10 (1) (b viii) යටතේ, පාරිතෝෂික සඳහා වෙන් කිරීමට ඉඩ නොදේ, ගෙවූ පාරිතෝෂික සඳහා ඉඩ දේ.

**සටහන 2 - ආයෝජන සඳහා තක්සේරු ආදායම**

ලාභංග	840,000
පොලී ආදායම - ස්ථාවර තැම්පතු	1,930,000
කුලිය	<u>360,000</u>
<b>ආයෝජන සඳහා තක්සේරු ආදායම</b>	<b><u>3,130,000</u></b>

(මුළු ලකුණු 25)

**නවවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර :**

**පරිච්ඡේදය 03 - වාසික පුද්ගලයන් සහ සමාගම් සඳහා බදුකරණය**

**රටී මහතා**

**2021/22 තක්සේරු වර්ෂය සඳහා**  
**ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය**

	<b>සටහන</b>	<b>රු.</b>
සේවා නියුක්ති ආදායම	1	6,724,000
ආයෝජන ආදායම	2	<u>300,000</u>
<b>තක්සේරු කළ හැකි ආදායම</b>		<b>7,024,000</b>



**අඩු කළා : සුදුසුකම් ලබන ගෙවීම් සහ සහන**

පුද්ගල දීමනාව	3,000,000	
වියදම් සහන	3 490,000	
කුලී සහන (25% ක් නඩත්තු සඳහා ඉඩ දේ, 25%*300,000)	75,000	
<b>මුළු සහන</b>	<b>3,565,000</b>	
සුදුසුකම් ලබන ගෙවීම්: පරිත්‍යාග	<u>800,000</u>	
<b>මුළු සුදුසුකම් ලබන ගෙවීම් සහ සහන</b>		<b>(4,365,000)</b>
<b>බදු අය කළ හැකි ආදායම</b>		<b><u>2,659,000</u></b>

**බදු වගකීම**

පළමු	2,659,000x 6%	<u>159,540</u>
<b>ගෙවිය යුතු ආදායම් බද්ද</b>		<b>159,540</b>
<b>මුළු බදු වගකීම</b>		
අඩු කළා : බදු බැර		
අඩු කළා : අඩු කළ APIT	266,880	
වාරික ගෙවීම්	<u>60,000</u>	
		<b>(326,880)</b>
<b>ඉතිරි ගෙවිය යුතු / වැඩිපුර ගෙවූ බද්ද</b>		<b><u>(167,340)</u></b>

**නිදහස් ආදායම:**

පොලිය \$300x210	63,000
ලාභාංශ	<u>225,000</u>
	<b><u>288,000</u></b>

**සටහන 1 - සේවා නියුක්ති ආදායම**

<u>ප්‍රාථමික සේවා නියුක්තිය</u>	<u>පෙර වැඩ</u>	
මූලික වැටුප (390,000x12)		4,680,000
ප්‍රවාහන දීමනා (60,000x12)		720,000
ප්‍රසාද දීමනා		390,000
සෞඛ්‍ය දීමනා	1	314,000
දුරකථන බිල (40,000x50%)		20,000
ගෙවල් කුලිය	2	<u>600,000</u>
<b>සේවා නියුක්ති ආදායම</b>		<b><u>6,724,000</u></b>

**පෙර වැඩ 1 : සෞඛ්‍ය දීමනා**

5 වන වගන්තිය යටතේ සමාන කොන්දේසි යටතේ එකම ශ්‍රේණියේ සියලුම පූර්ණ කාලීන සේවකයින් සඳහා වෛද්‍ය වියදම් ලබා ගත නොහැකි බැවින් රැකියාවෙන් ලැබෙන ලාභයකි

**පෙර වැඩ 2 : ගෙවල් කුලිය**

ඉඩම් හිමියාට ගෙවන කුලිය කුලී වෙළෙඳපොළ වටිනාකමට සමාන යැයි උපකල්පනය කරයි. මුළු කුලී ප්‍රතිලාභය රු. 50,000x12 = රු. 600,000/-.

**සටහන 2 – ආයෝජන ආදායම**

කුලී ආදායම (25,000x12)	300,000
පොලී ආදායම නේවාසික ගිණුම	නිදහස්
ලාභාංශ	
- ලද ලාභාංශ වලින් ගෙවීම්	නිදහස්

**ආයෝජන ආදායම 300,000**

**සටහන 3: වියදම් සහන**

ගෙවල් ණය මත පොලිය	490,000
අධ්‍යාපන වියදම් (විදේශීය විශ්ව විද්‍යාල)	<u>ඉඩ නොදේ</u>
	<u>490,000</u>

**සටහන 4 : සුදුසුකම් ලබන ගෙවීම්**

පොළොන්නරුව ප්‍රාදේශීය සභාවට කළ පරිත්‍යාග (රජයට කළ පරිත්‍යාගයක් ලෙස සලකා 100% ඉඩ දේ) 100% ඉඩ දේ.

(මුළු ලකුණු 25)

**C කොටසෙහි අවසානය**

**Notice:**

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



---

© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)